



ශ්‍රී ලංකා මහ බැංකුව
இலங்கை மத்திய வங்கி
CENTRAL BANK OF SRI LANKA

සන්නිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව
දුරකථන අංක : 2477424, 2477423, 2477418
ෆැක්ස් : 2346257, 2477739
ඊ-මේල් : dcommunications@cbsl.lk, communications@cbsl.lk
වෙබ් අඩවිය : www.cbsl.gov.lk

ප්‍රවෘත්තීන් නිවේදනය

නිකුත් කළේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව

දිනය 2020 අගෝස්තු 21 දින

ශ්‍රී ලංකා මහ බැංකුව 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ ඉල්ලුම්පත් භාරගැනීමේ අවසාන දිනය 2020 සැප්තැම්බර් 30 දක්වා දීර්ඝ කරයි

2020 අගෝස්තු 19 වන දින පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී 4% කාරක ප්‍රාග්ධන ණය යෝජනා ක්‍රමයේ කාලසීමාව දීර්ඝ කිරීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. ඒ අනුව, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයින්ට සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය පහසුකම යටතේ සිය ණය අයදුම්පත් 2020 සැප්තැම්බර් 30 දක්වා අදාළ බලපත්‍රලාභී බැංකුවලට ඉදිරිපත් කළ හැකිය.

ඉහත පහසුකම යටතේ බලපත්‍රලාභී බැංකු මඟින් අයදුම් කරන ලද ණය අයදුම්පත් 36,489ක් සඳහා රුපියල් මිලියන 100,017ක් අනුමත කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව 2020 අගෝස්තු 18 වන දිනට රුපියල් බිලියන 100ක ණය කඩඉම අභිබවා යන ලදී. අනුමත ණයවලින් බලපත්‍රලාභී බැංකු 2020 අගෝස්තු 18 වන විට දිවයින පුරා පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයින් 25,365ක් අතර බිලියන 68.5ක් මුදා හැර ඇත. (විස්තර සඳහා 1 වන වගුව බලන්න).

අනුමත කරන ලද රුපියල් බිලියන 100ක ණය මුදල අතුරින් 50%ක ප්‍රමාණයක් වෙළඳාම ප්‍රමුඛ සේවා අංශයේ ව්‍යාපාර සඳහාද, 34%ක හා 16%ක ප්‍රමාණයන් පිළිවෙළින් කර්මාන්ත හා කෘෂිකාර්මික අංශයේ ව්‍යාපාර සඳහා ද ලබා දී ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව, රජය හා එක්ව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පීඩාවට පත් ස්වයං රැකියා හා තනි පුද්ගල ව්‍යාපාර ද ඇතුළු සියලු ව්‍යාපාර සඳහා, වාර්ෂිකව 4%ක පොලී අනුපාතිකයක් යටතේ මාස හයක සහන කාලයක් ද ඇතුළත්ව මාස 24ක් දක්වා ණය ආපසු ගෙවීමේ කාලසීමාවක් සහිතව කාරක ප්‍රාග්ධන ණය පහසුකම් සැපයීම සඳහා මෙම ණය පහසුකම අදියර තුනක් යටතේ හඳුන්වා දී ඇත.

වගුව 1
“සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද ණය සහන” යෝජනා ක්‍රමය
2020.08.18 දින වන විට කාර්යසාධනය

බැංකුව	ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලියාපදිංචි කරන ලද මුළු ණය		සහභාගීත්ව මූල්‍ය ආයතන මගින් මුදා හරින ලද මුළු ණය	
	ප්‍රමාණය	වටිනාකම (රු. මිලියන)	ප්‍රමාණය	වටිනාකම (රු. මිලියන)
ලංකා බැංකුව	9,182	21,215	6,389	14,726
කොමර්ෂල් බැංකුව	4,149	18,443	3,801	16,281
හැටන් නැෂනල් බැංකුව	2,965	11,980	1,796	7,120
මහජන බැංකුව	7,057	11,335	4,860	6,399
සෙලාන් බැංකුව	1,993	8,796	952	4,051
නැෂනල් ඩිවලොප්මන්ට් බැංකුව	1,225	7,976	871	5,234
සම්පත් බැංකුව	1,938	6,930	1,679	5,890
ඩී එෆ් සී සී බැංකුව	985	4,130	722	2,518
ප්‍රාදේශීය සංවර්ධන බැංකුව	5,194	2,977	3,059	1,472
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව	180	1,402	172	1,328
සණස සංවර්ධන බැංකුව	1,004	1,218	599	617
පැන් ඒෂියා බැංකුව	264	849	193	600
යූනියන් බැංකුව	125	772	86	581
අමානා බැංකුව	70	640	66	589
ද හොංකොං ඇන්ඩ් ෂැන්හයි බැංකුව	17	363	17	363
ඩොයිෂ් බැංකුව	6	140	6	140
ඉන්දියන් බැංකුව	14	137	13	136
එම් සී බී බැංකුව	9	116	7	106
කාගිල්ස් බැංකුව	10	94	7	72
රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව	28	93	26	93
සීටී බැංකුව	4	88	4	88
ඉන්දියානු රාජ්‍ය බැංකුව (එස්.බී.අයි.)	5	79	1	2
ස්ටැන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව	4	64	4	64
පබ්ලික් බැංකුව	14	58	13	55
ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව	40	43	16	18
ශ්‍රී ලංකා ඉතිරිකිරීමේ බැංකුව	4	28	4	28
ඉන්දියන් ඕවර්සීස් බැංකුව	2	27	2	27
හබ්බි බැංකුව	1	25	-	-
එකතුව	36,489	100,017	25,365	68,597